



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2015 ජූනි මස 29 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 ජූනි

2015 වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.4 කින් වර්ධනය වූ අතර, ඒ සඳහා ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනෙහිම දායකත්වය හිමි විය. සේවා අංශය සහ කර්මාන්ත අංශය පිළිවෙලින්, සියයට 7.5 කින් සහ සියයට 6.5 කින් වර්ධනය වූ අතර, කෘෂිකාර්මික අංශය යථාතත්වයට පත්වීමේ සලකුණු පෙන්වුම් කළේය. සංවර්ධිත රටවල අපේක්ෂිත වර්ධනය මෙන්ම අඩු උද්ධමනකාරී තත්ත්වය සහ අඩු වෙළඳපොළ පොලී අනුපාතික මගින් ඉදිරි කාලයේ දී දේශීය ආර්ථික කටයුතු යහපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශීය අංශය සැලකූ විට, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම්, ඉන්දියානු සංචිත බැංකුව සමඟ එළඹ ඇති විදේශ විනිමය හුවමාරු ගිවිසුම හේතුවෙන් ලද ලැබීම්, භාණ්ඩ හා සේවා අපනයනයෙන් ලද ලැබීම් සහ සංචාරක කර්මාන්තය මෙන්ම විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මගින් රටෙහි විදේශ සංචිත වර්ධනය විය. මේ අතර, විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම, එන්ජින් ධාරිතාවය අඩු මෝටර් රථ ආනයනයට හිතකර ලෙස සිදු කරන ලද බදු ගැලපීම් සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තීන්හි ප්‍රතිඵලයක් ලෙස 2015 අප්‍රේල් මාසයේ දී ආනයන ඉහළ ගියේය. කෙසේ වුවත්, ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ගණන් විශාල ලෙස පහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩු විය.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් (M_{2b}) සැපයුමෙහි වර්ධනය 2015 අප්‍රේල් මාසයේ දී සියයට 13.9 ක් විය. එමෙන්ම, එම කාලය තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත බැංකු අංශය විසින් පෞද්ගලික අංශයට ලබාදුන් ණයෙහි වර්ධනය සියයට 15.2 ක් විය. ආර්ථික කටයුතු අඛණ්ඩව වර්ධනය වීමට උපකාරී වෙමින් 2015 අප්‍රේල් මාසය දක්වා පෞද්ගලික අංශයට ලබාදුන් ණය මාසිකව රුපියල් බිලියන 25 ක සාමාන්‍යයකින් පමණ වර්ධනය විය. මේ අතර, බැංකු අංශය විසින් රජයට සහ රාජ්‍ය ව්‍යවසායයන්ට ලබාදුන් ශුද්ධ ණයෙහි ඉහළ යෑම ද මුදල් ප්‍රසාරණයට දායක විය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස්වීම මගින් මනිනු ලබන උද්ධමනය 2015 මැයි මාසයේ දී සියයට 0.2 ක් වූ අතර, එය අඛණ්ඩව සිව්වන මසටත් සියයට 1.0 ට වඩා අඩු අගයක පැවතුණි. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පෙර මස පැවති සියයට 2.1 සිට 2015 මැයි මාසයේ දී සියයට 1.9 ක් දක්වා තවදුරටත් අඩු විය. මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය 2015 මැයි මාසයේ දී සියයට 2.6 ක පහළ අගයක පැවතුණි. වසරේ ඉතිරි කාලය තුළ දී උද්ධමනය සියයට 4.0 කට වඩා අඩු අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පසුබිම යටතේ, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහසයි. ඒ අනුව, 2015 ජුනි මස 26 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 6.00